

සෙලාන් බැංකුව පීඑල්සී

මූල්‍ය වාර්තාව

2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා



විස්තීර්ණ ආදායම් ප්‍රකාශය						රු. '000		
						බැංකුව		
						සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා		
						සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාර්තු සඳහා		
						2025	2024	වෙනස %
පොලී ආදායම්						60,066,268	63,696,556	(5.70)
අඩු කළා: පොලී වියදම්						33,008,825	36,434,750	(9.40)
ඉදිරි පොලී ආදායම්						27,057,443	27,261,806	(0.75)
ඉදිරි ගාස්තු සහ කොමිස් ආදායම්						6,760,588	5,828,577	15.99
වෙනත් මෙහෙයුම් ආදායම්						1,327,839	1,173,209	13.18
මුළු මෙහෙයුම් ආදායම්						35,145,870	34,263,592	2.57
අඩු කළා: හානිකරණ පිරිවැය						772,287	4,149,782	(81.39)
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය						8,748,772	8,085,327	8.21
අඩු කළා: අනෙකුත් පිරිවැය						8,395,634	7,588,271	10.64
බදු පෙර මෙහෙයුම් ලාභය						17,229,177	14,440,212	19.31
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු						8,902,139	7,847,125	13.44
කාලච්ඡේදය සඳහා ලාභය						8,327,038	6,593,087	26.30
කාලච්ඡේදය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, ඉදිරි බදුවලට පසු						1,590,076	(96,218)	1,752.58
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්						9,917,114	6,496,869	52.64
						සමුහය		
						සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවය සඳහා		
						2025	2024	වෙනස %
පොලී ආදායම්						60,106,609	63,741,790	(5.70)
අඩු කළා: පොලී වියදම්						32,765,235	36,195,703	(9.48)
ඉදිරි පොලී ආදායම්						27,341,374	27,546,087	(0.74)
ඉදිරි ගාස්තු සහ කොමිස් ආදායම්						6,756,286	5,827,806	15.93
වෙනත් මෙහෙයුම් ආදායම්						1,285,221	1,141,659	12.57
මුළු මෙහෙයුම් ආදායම්						35,382,881	34,515,552	2.51
අඩු කළා: හානිකරණ පිරිවැය						772,287	4,149,782	(81.39)
අඩු කළා: කාර්ය මණ්ඩල පිරිවැය						8,786,962	8,124,049	8.16
අඩු කළා: අනෙකුත් පිරිවැය						8,480,918	7,695,697	10.20
බදු පෙර මෙහෙයුම් ලාභය						17,342,714	14,546,024	19.23
අඩු කළා: ආදායම් බදු සහ වෙනත් බදු						8,972,252	7,918,561	13.31
කාලච්ඡේදය සඳහා ලාභය						8,370,462	6,627,463	26.30
ලාභය බේදි යන ආකාරය:								
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය						8,330,425	6,604,193	26.14
සුළු කොටස්හිමියන්ගේ අයිතිය						40,037	23,270	72.05
කාලච්ඡේදය සඳහා ලාභය						8,370,462	6,627,463	26.30
කාලච්ඡේදය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, ඉදිරි බදුවලට පසු						1,589,179	(86,325)	1,940.93
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්						9,959,641	6,541,138	52.26
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම් බේදි යන ආකාරය:								
පරිපාලක සමාගමේ කොටස්හිමියන්ට අයිතිය						9,919,831	6,514,873	52.26
සුළු කොටස්හිමියන්ගේ අයිතිය						39,810	26,265	51.57
කාලච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්						9,959,641	6,541,138	52.26

තෝරාගත් කාර්ය සාධක දර්ශක				
අයිතම	බැංකුව		සමුහය	
	30.09.2025	31.12.2024	30.09.2025	31.12.2024
නියමිත ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය (රු. මිලියන)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධය	64,480	66,565	65,502	67,793
ප්‍රථම පෙළ ප්‍රාග්ධනය	64,480	66,565	65,502	67,793
මුළු ප්‍රාග්ධනය	96,615	86,837	97,637	88,064
නියමිත ප්‍රාග්ධන අනුපාතය (%)				
ප්‍රථම පෙළ පොදු ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 7.00%)	12.24	14.25	12.42	14.50
ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 8.50%)	12.24	14.25	12.42	14.50
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 12.50%)	18.34	18.59	18.52	18.84
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (%)				
(අවම අවශ්‍යතාවය - 3.00%)	7.11	8.16	7.22	8.30
නියමිත ද්‍රවශීලතාවය අවශ්‍යතාවය				
ද්‍රවශීලතා ආවරණ අනුපාතය (%)				
රුපියල් - (අවම අවශ්‍යතාවය - 100%)	276.57	415.75		
සියලුම මුදල් - (අවම අවශ්‍යතාවය - 100%)	317.20	491.37		
ඉදිරි ස්ථාවර අරමුදල් අනුපාතිකය (%) (අවම අවශ්‍යතාවය - 100%)	132.90	144.76		
වත්කම්වල ගුණාත්මකභාවය (ණය කළමේ ගුණාත්මකභාවය)				
හානිකරණ ණය (තෙවන අදියර) සඳහා මුළු ණය අනුපාතිකය (%)	1.48	2.10		
හානිකරණය (තෙවන අදියර) තෙවන අදියර සඳහා ණය අනුපාතිකය (%)	83.22	80.90		
ආදායම් හා ලාභදායීභාවය				
ඉදිරි පොලී ආන්තිකය (%)	4.48	4.90		
වත්කම් මත ප්‍රතිලාභය (බදුවලට පෙර) (%)	2.12	2.14		
ස්කන්ධය මත ප්‍රතිලාභය (%)	15.08	15.35		
පිරිවැය සහ ආදායම් අනුපාතය (%)	48.78	47.05		
අතිරේක තොරතුරු				
ණය ශ්‍රේණිගත කිරීම (Fitch)	A+ (Ika)	A+ (Ika)		
සේවක සංඛ්‍යාව	3,252	3,211		
ගාඩා සංඛ්‍යාව	170	170		

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

රු. '000

	බැංකුව			සමූහය		
	30.09.2025 දිනට	31.12.2024 දිනට (විගණනය කළ)	වෙනස %	30.09.2025 දිනට	31.12.2024 දිනට (විගණනය කළ)	වෙනස %
වත්කම්						
මුදල් සහ මුදල්වලට සමාන දෑ	18,964,213	17,384,396	9.09	18,964,214	17,384,436	9.09
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඡේෂයන්	5,263,491	8,719,115	(39.63)	5,263,491	8,719,115	(39.63)
බැංකු හා මූල්‍ය ආයතනයන්හි ඡේෂයන්	30,608,931	50,156,002	(38.97)	30,608,931	50,156,002	(38.97)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	10,484	17,398	(39.74)	10,484	17,398	(39.74)
ලාභය හෝ අලාභය තුළින් හඳුනාගත් මූල්‍ය වත්කම්	13,198,000	21,454,098	(38.48)	13,198,000	21,454,098	(38.48)
භූමිස්ථය කළ පිරිවැයට මූල්‍ය වත්කම්						
- ණය සහ අත්තිකාරම්	533,755,460	462,950,751	15.29	533,755,460	462,950,751	15.29
- ණය සහ වෙනත් උපකරණ	132,633,152	136,224,930	(2.64)	132,727,864	136,314,858	(2.63)
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග හරහා සාධාරණ වටිනාකමෙන් මිනිනු ලබන මූල්‍ය වත්කම්	92,892,528	56,248,530	65.15	93,256,493	56,615,939	64.72
පරිපාලිත සමාගම්වල රඳවන ආයෝජන	1,153,602	1,153,602	-	-	-	-
දේපල, පිරිසහ හා උපකරණ	5,011,747	5,100,594	(1.74)	7,794,734	7,923,121	(1.62)
බදු වත්කම්	-	205,963	(100.00)	-	-	-
වෙනත් වත්කම්	19,648,509	20,074,460	(2.12)	18,105,145	18,531,459	(2.30)
මුළු වත්කම්	853,140,117	779,689,839	9.42	853,684,816	780,067,177	9.44
වගකීම්						
බැංකුවලට හෙවිස යුතු	22,537,256	8,141,795	176.81	22,537,256	8,141,795	176.81
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	41,817	809	5,068.97	41,817	809	5,068.97
භූමිස්ථය කළ පිරිවැයට මූල්‍ය වගකීම්						
- තැන්පත්කරුවන්ට හෙවිස යුතු	674,854,107	646,817,333	4.33	674,854,107	646,817,333	4.33
- ගැසුම්කරුවන්ට හෙවිස යුතු	5,057,992	1,485,675	240.45	5,057,992	1,485,675	240.45
නිකුත් කළ ණය සුරැකුම්පත්	38,989,658	25,128,383	55.16	38,989,658	25,128,383	55.16
බදු වගකීම්	3,645,533	1,489,697	144.72	4,347,878	1,979,772	119.62
වෙනත් වගකීම් හා ප්‍රතිපාදන	29,832,934	26,137,675	14.14	26,484,312	22,837,598	15.97
මුළු වගකීම්	774,959,297	709,201,367	9.27	772,313,020	706,391,365	9.33
ස්කන්ධය						
ප්‍රකාශිත ප්‍රාග්ධනය	21,693,370	21,693,370	-	21,693,370	21,693,370	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	3,383,537	3,383,537	-	3,383,537	3,383,537	-
රඳවාගත් ඉපයුම්	47,636,808	41,525,916	14.72	48,474,868	42,360,589	14.43
අනෙකුත් සංචිත	5,467,105	3,885,649	40.70	6,748,208	5,167,422	30.59
කොටස්කරුවන්ගේ මුළු අයිතිය	78,180,820	70,488,472	10.91	80,299,983	72,604,918	10.60
සුළු කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	1,071,813	1,070,894	0.09
මුළු ස්කන්ධය	78,180,820	70,488,472	10.91	81,371,796	73,675,812	10.45
මුළු ස්කන්ධය හා වගකීම්	853,140,117	779,689,839	9.42	853,684,816	780,067,177	9.44
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	275,490,485	180,816,364	52.36	275,495,100	180,821,071	52.36

සහතික කිරීම

මෙම වාර්තාවල අඩංගු තොරතුරු 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව සකස් කර ඇති බව සහතික කරමි.

(අත්සන් කළේ)

ගනුක ජයරත්න

ප්‍රධාන මූල්‍ය නිලධාරී - නියමිත කරන ලද

පහත අත්සන් කළ සෙලාන් බැංකුවේ සභාපති, අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී වන අප පහත දෑ සඳහා සහතික වෙමු.

අ) ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනයන්ට අනුකූලව සකස් කර ඇත.

ආ) මෙම වාර්තාවල අඩංගු තොරතුරු විගණනය කළ ලෙස දක්වා නොමැති නම් බැංකුව සහ සමූහයේ විගණනය නොකළ ගිණුම් වාර්තාවලින් උපුටා ගන්නා ලදී.

(අත්සන් කළේ)

රමේෂ් ජයසේකර

අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී

විනිසුරු, ජනාධිපති නීතිඥ බ්‍රුවනෙක අළුවිහාරේ

සභාපති

2025 ඔක්තෝබර් 28

කොළඹ දී